

**ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලය - 2017**

---

ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලයේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1956 අංක 11 දරන පනතින් සංශෝධිත රබර් පර්යේෂණ ආඥා පනතේ (439 වන අධිකාරිය) 8(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ වගකීම**

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 02

- (i) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයට ක්ෂය හා පාරිතෝෂිත වෙන්කිරීම් පිළිවෙලින් රු.27,361,048 ක් හා රු.30,670,025 ක් ගලපා තිබුණද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වර්ෂයේ උනන්දුවට මුදල් නොවන වෙනස් වීම් ගැලපීමේදී ක්ෂය වෙනුවෙන් රු.30,550,952 ක් හා පාරිතෝෂික වෙන් කිරීම් වෙනුවෙන් රු.12,769,448 ක් ගලපා තිබුණි.
- (ii) මණ්ඩලය වෙත වෙනත් ප්‍රදාන ලෙස ලැබුණු රු. 21,240,306 ක් වර්ෂයේ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ වෙනත් ආදායම් ලෙස ගිණුම්ගත කර තිබියදී මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලා ඒමක් ලෙස දක්වා තිබුණි.
- (iii) ඉදිරිපත් කළ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය අනුව කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වල එකතුව රු.62,343,677 විය යුතු වුවද එකතු කිරීමේ දෝෂ මත එය රු.61,948,791 ක් ලෙස දක්වා තිබුණි.
- (iv) 2017 වර්ෂයේ ස්ථාවර වත්කම් මිලදී ගැනීම් රු.63,361,895 ක් වුවද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දේපල, පිරිසත හා උපකරණ මිලදී ගැනීම් ලෙස රු.66,551,800 ක් ලෙස සටහන් කිරීම නිසා ආයෝජන ක්‍රියාකාරකම් රු.3,189,905 ක් වැඩියෙන් දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 09

ප්‍රමිතයේ 15 වගන්තිය අනුව පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකින් අඩු අගයට තොග මැනිය යුතු වුවත් ගබඩා තොගය සාමාන්‍ය පිරිවැයට රු.18,328,099 ක් සේ අගය කර තිබූ අතර ඉන් එකතුව රු. 923,253 ක යල් පැනගිය තොග හා භාවිතා නොවන තොග ඇතුළත් වී තිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ප්‍රාග්ධන ප්‍රදාන ගිණුම්ගත කිරීමට අදාළව මණ්ඩලයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය අනුව ප්‍රාග්ධන ප්‍රදාන යටතේ මිලදී ගන්නා වත්කම්වල ප්‍රයෝජනවත් ජීවිත කාලය පදනම්කරගෙන ක්‍රමානුකූල පදනමක් යටතේ රාජ්‍ය ප්‍රදාන ආදායමක් ලෙස හඳුනාගන්නා බව සඳහන් වුවද, ඉකුත් වර්ෂ ගණනාවක සිට විවිධ ව්‍යාපෘති සඳහා භාණ්ඩාගාරයෙන් හා අනෙකුත් ආයතනවලින් ලැබී තිබූ එකතුව රු.178,764,842 ක් වූ ප්‍රාග්ධන ප්‍රදාන සඳහා ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 69 ඡේදය ප්‍රකාරව වත්කමක් පාවිච්චියට සුදුසු තත්වයට ගෙන ආ පසුව ක්ෂය කිරීම් ආරම්භ කළ යුතු වුවද ඊට පටහැනි ලෙස මිලදී ගත් වර්ෂයේ ස්ථාවර වත්කම් ක්ෂය නොකිරීමට ගිණුම්කරණ ප්‍රතිපත්තියක් හඳුනාගෙන තිබුණි.
- (ඇ) 2017 දෙසැම්බර් 31 දිනට රු.10,504,650 ක් වූ මණ්ඩලයේ අභ්‍යන්තර මාර්ග සංවර්ධන පිරිවැය ජංගම නොවන වත්කම් යටතේ දක්වා තිබුණද එම වත්කම් සඳහා ක්ෂය ප්‍රතිපත්තියක් සකස් කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2017 දෙසැම්බර් 31 දිනට තේ සහ කුරුඳු නැවත වගා කිරීමේ ගිණුම් ශේෂ දෙකක් මත ගණනය කරන ලද එකතුව රු.246,911 ක ක්ෂය මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයට ගෙන නොතිබුණි.
- (ආ) 2017 වර්ෂයේ අභ්‍යන්තර මාර්ග අලුත්වැඩියා හා ගොඩනැගිලි ඉදිකිරීම් මත කළවැඩ වටිනාකමින් රඳවාගත් එකතුව රු. 654,736 ක් ගිණුම්ගත කර නොතිබුණි.
- (ඇ) කොන්ත්‍රාත්කරුවකුට ගෙවීම් කිරීමේදී අඩුකරගත් රු.580,803 ක් වූ අත්තිකාරම් මුදල අදාළ ලෙජර් ගිණුමෙන් අඩුකර නොතිබීම හේතුවෙන් එම ප්‍රමාණයෙන් අත්තිකාරම් ශේෂය වැඩියෙන් හා ඉදිකිරීම් ගිණුමේ ශේෂය අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ ඉදිකිරීම් 02කට අදාළව ගෙවූ අත්තිකාරම් මුදල හා පළමු බිල් වටිනාකම වශයෙන් එකතුව රු.6,506,218 ක් නොනිම් වැඩ ගිණුම වෙනුවට ගොඩනැගිලි ගිණුමට ගිණුම්ගත කර තිබුණි.
- (ඉ) ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂයක් ලෙස නොදැක්වූ සැපයුම් අත්තිකාරම් ගිණුමේ රු.63,168 ක ශේෂයක් සමාලෝචිත වර්ෂයේ ආරම්භක ශේෂයක් ලෙස සටහන් කර මූල්‍ය ප්‍රකාශනවලට ගෙන තිබුණි.

- (ඊ) 2017 වර්ෂයේ “මිලියන 60” හි ව්‍යාපෘතියට ලද ප්‍රදානවලින් මිලදී ගන්නා ලද රු.5,570,499 ක ස්ථාවර වත්කම්, ස්ථාවර වත්කම් ලෙස ගිණුම්ගත කිරීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස කපා හැර තිබුණි.
- (උ) 2017 දෙසැම්බර් 31 වන විට එකතුව රු.20,565,039 ක් වටිනා සපයා නොමැති භාණ්ඩ තොගයක් ජංගම වත්කම් හා ජංගම වගකීමක් ලෙස මූල්‍ය ප්‍රකාශනයේ දක්වා තිබුණි.

**2.2.4 පැහැදිලි නොකළ වෙනස්කම්**

2017 දෙසැම්බර් 31 දිනට ණයගැතියන් 21 කට අදාළ ශේෂයන්ගේ එකතුව රු. 908,295 ක් වුවද ඊට අදාළව එවන ලද ශේෂ සනාථන ලිපි අනුව ශේෂය ශුන්‍ය බව සඳහන් කර තිබුණි.

**2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම**

පහත සඳහන් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

ගිණුම් විෂයය	වටිනාකම	ඉදිරිපත් නොවූ සාක්ෂි
(අ) <u>ණයගැතියෝ</u>	රු.	
සාමාන්‍ය ණයගැතියෝ	2,664,769	} ශේෂ සනාථ කිරීමේ ලිපි
ණයගැතියෝ	2,823,950	
ණයගැතියෝ නිරවුල් කිරීමේ ගිණුම	<u>23,523,953</u>	
එකතුව	<u>29,012,672</u>	
(ආ) ණයහිමියෝ	20,359,279	

**2.3 ලැබියයුතු හා ගෙවියයුතු ගිණුම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වෙනත් ජංගම වත්කම් තුළ වූ ණයගැති නිරවුල් කිරීමේ ගිණුමේ රු.23,523,954 ක ශේෂයෙන් වර්ෂ 05කට අධික කාලයක සිට පැවති රු.17,336,616 ක ශේෂය අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) වර්ෂ 5 සිට වර්ෂ 10 දක්වා කාලයක් අක්‍රියව පවතින එකතුව රු.7,377,774 ක් වූ විවිධ ණයහිමි ශේෂ නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

**2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම**

පහත සඳහන් අනුකූල නොවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV පරිච්ඡේදය	අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වී බැඳුම්කර කොන්දේසි කඩකල නිලධාරීන් 05 දෙනෙකුගෙන් වර්ෂ 02 ක සිට වර්ෂ 27 දක්වා කාලය තුළ මණ්ඩලයට අයවිය යුතු ශේෂ එකතුව රු. 6,634,929 ක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ආ) භාණ්ඩාගාර වක්‍රලේඛ

(i) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 ස්ථාවර වත්කම් ලේඛනය පවත්වා නොතිබුණි දරන වක්‍රලේඛය

(ii) 2002 නොවැම්බර් 28 දිනැති අංක පරිගණක උපාංග හා මෘදුකාංග පිළිබඳ ස්ථාවර වත්කම් අයිඒඅයි 2002/02 දරන වක්‍රලේඛය ලේඛනයක් නඩත්තු කර නොතිබුණි.

(ඇ) 2004 ජනවාරි 26 දිනැති අංක 2004 / පුස 2017 වර්ෂය සඳහා පුස්තකාල පොත් සමීක්ෂණය කර /01 දරන ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ නොතිබුණි. සේවා මණ්ඩල වක්‍රලේඛය

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.45,382,393 ක උනන්දුවක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ උනන්දුව රු.20,718,304 ක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 24,664,089 ක පිරිහීමක් නිරීක්ෂණය විය. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ දී අනෙකුත් වියදම් රු.48,935,913 කින්, වැඩිවීම ඉහත පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2013 වර්ෂයේ රු.84,950,295 ක්වූ උනන්දුව උච්චාවචනයන් සහිතව සමාලෝචිත වර්ෂය වනවිට රු.45,382,393 ක් වී තිබුණි. කෙසේ වුවද මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය නැවත ගැලපීමෙන් පසු 2013 වර්ෂයේ රු. 180,081,608 ක් වූ මණ්ඩලයේ දායකත්වය 2015 වර්ෂය දක්වා ක්‍රමයෙන් වර්ධනය වී තිබුණ ද ඉකුත් වර්ෂයේ සිට දායකත්වය අඩුවී සමාලෝචිත වර්ෂය වනවිට රු.313,961,232 ක්වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

මණ්ඩලයට අයත් වතු හතර අතුරින් වතු දෙකක් සමාලෝචිත වර්ෂයේදී අලාභ ලබා තිබුණු අතර වතු දෙකක් ලාභ ලබා තිබුණි. ඉකුත් වර්ෂයේදී වතු හතරෙන් වූ අලාභය රු. 3,078,555 ක් වූ අතර සමාලෝචිත වර්ෂයේ දී රු. 9,929,952 ක ලාභයක් එනම් සියයට 423 කින් වර්ධනය වී තිබුණි. ඉකුත් වර්ෂයේදී රු. 2,018,705 ක අලාභ ලබා තිබුණු ධාරිතාවය වත්තෙහි ලාභය සමාලෝචිත වර්ෂයේදී සියයට 659 කින් වර්ධනය වී රු.11,279,962ක ලාභයක් බවට පත්වීම සමස්ථ ලාභය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3.3 ආයතනයට එරෙහිව ආරම්භ කර ඇති නෛතික සිද්ධි

2017 දෙසැම්බර් 31 දිනට සේවකයින් විසින් මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩු 04 ක් වෙනුවෙන් නීති ගාස්තු ලෙස සමාලෝචිත වර්ෂයේ වැයකර ඇති මුදල රු. 1,762 624 ක් විය.

4. මෙහෙයුම් සමාලෝචනය  
-----

4.1 කාර්යසාධනය  
-----

4.1.1 ක්‍රියාකාරීත්වය හා සමාලෝචනය  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වාර්ෂික සම්මත ඵලදාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 3,000 පමණ වන උසස් ගණයේ ක්ලෝන සමූහයක් මණ්ඩලය විසින් 2009 වර්ෂය වනවිටත් හඳුන්වා දී තිබුණද වර්තමාන ඵලදාව හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 800 ක් පමණ විය.
- (ආ) සමාලෝචිත වර්ෂයේදී විශේෂ ව්‍යාපෘති 03 ක් ආරම්භ කර තිබූ අතර එහි ප්‍රගතිය මැනීම සඳහා කාර්ය සාධන දර්ශක සකස් කර තිබුණද කාර්යසාධන ඇගයීම් වාර්තාව එම දර්ශක පදනම් කරගෙන පිළියෙල කර නොතිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පර්යේෂණ මගින් හඳුනාගත් නවෝත්පාදන 2 ක් සඳහා ජේටන්ට් බලපත්‍ර ලබාගෙන වසර 3 සිට වසර 8 දක්වා කාලයක් ගත වී තිබුණද එය නව නිෂ්පාදන සඳහා යොමු කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) රබර් පර්යේෂණ මණ්ඩලය විසින් රු. 16,199,917 ක පිරිවැයක් දරා ඉදිකරන ලද ගොඩනැගිලි සහිත නාරම්පොල (අලව්ව) සහ කුමාරවත්ත (මොණරාගල) යන වතු ඉඩම් අත්පත් කර ගැනීම සඳහා 2013 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණ ද සමාලෝචිත වර්ෂය වන විට ද අත්පත් කර ගෙන නොතිබුණි.
- (ඇ) ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වූ රු.1,074,162 ක අඩමාණ ණය වෙන් කිරීමේ ශේෂය භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමකින් තොරව ණයගැති නිරවුල්කිරීමේ ගිණුමෙන් කපාහැර තිබුණි.
- (ඈ) 2017 වර්ෂයේ ඔක්තෝබර් 01 සිට දෙසැම්බර් 31 දක්වා සැපයුම්කරුවන් 18 දෙනෙකුට ගෙවා තිබූ අත්තිකාරම් රු.17,465,983 කින් 2018 මැයි 10 වන විට රු.1,306,513 ක් වටිනා භාණ්ඩ හා සේවා පමණක් සපයා තිබුණි.
- (ඉ) 2017 දෙසැම්බර් 31 දිනට භාණ්ඩ සමීක්ෂණ වාර්තා අනුව රු. 147,292 ක තොග උනතාවයක් තිබූ අතර තොග උනතාවයට හේතු හඳුනාගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

**4.3 අරමුදල් උන උපයෝජනය**  
-----

භාණ්ඩාගාර අනුමැතියකින් තොරව වෛද්‍යාධාර අරමුදලක් පිහිටුවා ගැනීම සඳහා ඉකුත් වර්ෂයේ එම අරමුදල වෙනුවෙන් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කළ රු. 5,046,772 ක් උපයෝජනය කිරීමෙන් තොරව පැවතුණි.

**4.4 නිෂ්ක්‍රීය හා උන උපයෝජිත වත්කම්**  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) පිරිවැය රු. 9,327,004 ක් වූ යන්ත්‍ර දෙකක් අළුත්වැඩියා කිරීමට කටයුතු නොකිරීම නිසා වසර 02 ක් වසර 8ක් අතර කාල පරාසයක් තුළ භාවිතයට නොගෙන නිෂ්ක්‍රීයව තිබුණි.

(ආ) 2017 අප්‍රේල් මාසයේදී රු. 10,960,200 කට මිලදී ගත් Rubber Process Analyzer උපකරණය හා උපාංග, 2018 ජූනි වන විටත් ස්ථාපනය කර නොතිබීම නිසා නිෂ්කාර්යව පැවතුණි.

**4.5 ආර්ථික නොවූ ගනුදෙනු**  
-----

1958 අංක 15 දරන සේවා අර්ථසාධක අරමුදල් පනතේ 47 වගන්තිය හා 1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල් පනතේ 16 වගන්තිය ප්‍රකාරව 2006 සිට 2011 ඔක්තෝබර් දක්වා එම අරමුදල් සඳහා දායකය ගණනය හා පාරිතෝෂික දීමනාව ගණනය කිරීමේදී ජීවන වියදම් දීමනාව ඇතුළත් කර නොගැනීම නිසා අධිභාර රු. 933,567 ක් ගෙවීමට සිදු වී තිබුණි.

**5. තිරසාර සංවර්ධනය**  
-----

**5.1 තිරසාර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම**  
-----

තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 න්‍යාය පත්‍රය , ප්‍රකාරව කටයුතු කළ යුතුව පවත්නා අතර සමාලෝචිත වර්ෂයට අදාළව රබර් පර්යේෂණ මණ්ඩලය විසින් තම විෂය පථය යටතට ගැනෙන කාර්යයන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව දැනුවත් වී තිබුණි.

**6. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය**  
-----

**6.1 ප්‍රමාද වූ ව්‍යාපෘති**  
-----

මණ්ඩලයේ වැඩ බිම් ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා 2016 දෙසැම්බර් 29 දින රු. 17,338,090 ක වටිනාකමකට අදාළ කොන්ත්‍රාත්කරු සමඟ ගිවිසුම් අත්සන් කර තිබුණු අතර මෙම කොන්ත්‍රාත්තුව දින 190 තුළ අවසන් කළ යුතු වුවද 2017 ඔක්තෝබර් 31 දක්වා දින දීර්ඝ කර තිබුණද 2018 ජූලි 31 දක්වාද කොන්ත්‍රාත්තුව අවසන් කර නොතිබුණි.

**6.2 නොවිසදී ඇති විගණන ඡේද**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2010 දෙසැම්බර් 10 දිනැති අංක 1/ 2010 දරන වෙළඳ, තීරු බදු හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන තිබූ වතු අධිකාරීවරයකුට වාහන බලපත්‍රයක් ලබා ගැනීමට සුදුසුකම් නොතිබිය දී මෝටර් රථ බලපත්‍රයක් 2011 නොවැම්බර් 29 දින නිකුත් කර තිබූ අතර ආනයනය කළ මෝටර් රථය වෙනුවෙන් රේගු බදු හා අනෙකුත් බදු සහන ලෙස රු. 8,090,574 ක් දරා තිබීම නිසා එම ප්‍රමාණයෙන් අලාභයක් රජයට සිදු වී තිබුණි. 2016 ජුනි 14 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ විද්‍යුත්/එස්එස්/01/04/08/10 ලිපිය අනුව ඒ සඳහා වගකිව යුතු අයගෙන් එම අලාභය අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) උපාධිධාරීන් - පුහුණු කිරීම් වෙනුවෙන් ගෙවා තිබූ රු.2,211,770 ක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් ප්‍රතිපූර්ණය කරගත යුතු වුවත් 2011 වර්ෂයේ සිට මේ දක්වා ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

**7. පද්ධති හා පාලනයන්**

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර මණ්ඩලයේ සභාපතිගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණ
-----	-----
(අ) ගිණුම්කරණය	<ul style="list-style-type: none"> <li>(i) ජර්නල් සටහන් විධිමත් පරිදි පවත්වා නොගැනීම.</li> <li>(ii) හිඟ ණය ශේෂ අයකර ගැනීමට කටයුතු නොකිරීම.</li> <li>(iii) පරීක්ෂණ ගාස්තු අය කිරීම සම්බන්ධ අභ්‍යන්තර පාලන ක්‍රමයක් සකස් කර නොතිබීම.</li> </ul>
(ආ) පුස්තකාල පරිපාලනය	<ul style="list-style-type: none"> <li>(i) බැහැර දෙන පොත් ප්‍රමාද වී භාර දීම සම්බන්ධව තොරතුරු ලේඛනගතව නොතිබීම.</li> <li>(ii) පුස්තකාල පොත් පරිහරණය සම්බන්ධව හඳුන්වා දී ඇති පරිපාටීන් ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු පැවතීම</li> </ul>
(ඇ) කාර්ය මණ්ඩල පරිපාලනය	<ul style="list-style-type: none"> <li>(i) වෛද්‍ය බිල් ප්‍රතිපූරණය කිරීමේ ක්‍රමවේදය සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබානොගැනීම.</li> <li>(ii) ක්ෂේත්‍ර නිලධාරීන් බැහැර යාමට පෙර ආයතන / අංශ ප්‍රධානියාගේ අනුමැතිය ලබා නොගැනීම.</li> <li>(iii) බැහැර යාමේ ලේඛනයක් හා දෛනික සටහන් පවත්වා නොගැනීම</li> </ul>
(ඈ) ඉන්වෙන්ට්‍රි හා තොග පාලනය	<ul style="list-style-type: none"> <li>(i) ක්‍රමවත් ලෙස ඉන්වෙන්ට්‍රි ලේඛනයක් පවත්වා නොගැනීම හා සියලුම අයිතම ලේඛනගත නොකිරීම</li> <li>(ii) විශේෂ ව්‍යාපෘති යටතේ ලැබෙන භාණ්ඩ හඳුනා ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කර නොතිබීම.</li> <li>(iii) මණ්ඩලයේ වූ තොග උනතාවය හඳුනාගෙන නිවැරදි නොකිරීම.</li> <li>(iv) රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ආරක්ෂිත ස්ථානයක්, විධිමත් පරිදි අසුරා තැබීම සහ ලේඛනගත කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොතිබීම.</li> </ul>



(ඉ) වත්කම් කළමනාකරණය

- (i) ජීව විද්‍යාත්මක වත්කම් අයිතම්වල වටිනාකම වෙන වෙනම හඳුනාගත හැකි වන පරිදි උපලේඛන පිළියෙල නොකිරීම හා එක් එක් වත්කම් පරිණත වන කාලය පිළිබඳ තොරතුරු නොතිබීම.
- (ii) මණ්ඩලයේ භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම සඳහා ටී සහ ඒ 66 ආකෘති පත්‍ර භාවිතා නොකර, ඉන්වෙන්ට්‍රි ලේඛනයේ ම සටහන් කර තිබීම.